

ලංසු තැබීමේ ආරාධනය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP)

ණය අංක: 5792 – LK

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සඳහා 4 WD ඩබල් කැබ් රථ 15 ක් සැපයීම හා බෙදාහැරීම
කොන්ත්‍රාත් අංක: LK-ESCAMP-PMU-33235- GO-RFB

1. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා 4WD ඩබල්කැබ් රථ 15ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා ලංසු කැඳවීම සිදු කරයි.
2. ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා 4WD ඩබල්කැබ් රථ 15ක් සැපයීම සහ බෙදාහැරීම වෙනුවෙන් සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදු කරනු ලැබේ.
3. 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ සමාගම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් හෝ සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.
4. ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය (NCB) යටතේ මෙම ප්‍රසම්පාදනය සිදු කෙරෙයි.
5. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහත සඳහන් ලිපිනයෙහි පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වෙතින් 2017 දෙසැම්බර් 08 වැනි දින දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා කාර්යාලීය දිනයන්හි දී ලබා ගත හැකිය.
6. මේ සඳහා ලංසු තැබීමට උනන්දුවක් දක්වන සැපයුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලංසු තැබීමේ පත්‍රිකා 2017 දෙසැම්බර් 08 වැනි දින ප.ව. 3.00 දක්වා ලිඛිතව සිදුකරන ඉල්ලීමක් සමග ව්‍යාපෘති ගණකාධිකාරී වෙත සිදු කරන නැවත නොගෙවන රුපියල් 20,000/- ක තැන්පත් මුදලක් ගෙවීමෙන් පසුව ලබා ගත හැකිය.
7. මුද්‍රා තබන ලද ලංසු පත්‍රිකා පිටපතක් ද සහිතව ලියාපදිංචි තැපෑලෙන් 2017 දෙසැම්බර් 11 වැනි දින පෙ.ව. 10.00 ට පෙර ව්‍යාපෘති අධ්‍යක්ෂක, පරිසර පද්ධති සංරක්ෂණ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, අංක 82, සම්පත්පාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතු අතර එදින ම එම ලංසු විවෘත කිරීම සිදු කරනු ලැබේ. ප්‍රමාද වී ලැබෙන ලංසු

ප්‍රතික්ෂේප කරනු ඇත. ලංසු ඉදිරිපත් කරන සැපයුම්කරුට හෝ ඔහු විසින් නම් කරන ලද නියෝජිතවරයෙකුට හෝ මේ සඳහා සහභාගී විය හැකිය.

8. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි කරන ලද වාණිජ බැංකුවකින් ලබා ගත් දින 119 ක් සඳහා වලංගුවන රුපියල් මිලියන 2.9 ක (වැට් බදු රහිතව) ලංසු ඇපකරයක් මේ සමඟ ඉදිරිපත් කළ යුතුය.

ව්‍යාපෘති අධ්‍යක්ෂක,
ව්‍යාපෘති කළමනාකරණ ඒකකය,
පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
අංක 363/E, භොරගහකන්ද මාවත,
තලංගම උතුර, කොස්වත්ත,
බත්තරමුල්ල
දුරකථන : 011 33 555 89
ෆැක්ස් : 011 279 12 78
වෙබ් අඩවිය: <http://www.environmentmin.gov.lk>
2017 නොවැම්බර් 17